

## ලාංකේය සුභාවිත ගිතය සුපේෂණයෙහි ලා පුරාණෝක්තිවල ආභාසය පිළිබඳ ව අධ්‍යයනයක්

ආර. ඩී. ඩී. එස්. ජයවර්ධන<sup>1</sup>

නුතන ගිතය තුළ පදනමක් හෝ කවියක් නො ව සංගිතමය ආකෘතියකට අනුව සුසැදී ගේය කාච්‍යාකි. ගිතයේ අවශ්‍යෝගීත්තිය අංගයක් වන පද භාවිතය සංගිතය හා බැඳුණු ප්‍රබල භාව ප්‍රකාශනයකි. මෙකි සුභාවිත ගිතය සෞන්දර්යාත්මක භාවයන් සමග ඇළුන සම්පාදන කාර්යයක ද නියැලේ. ගිතය සහංස්‍යාගේ රසයූතාව පුළුල් කරමින් ඔවුන්ගේ අභිතකර භාව විශේෂනය කර යහපත් උත්තම වින්තවේග සංසරණයට හේතු වන බැවින් ගේය පද සාහිත්‍ය අර්ථාන්විත වීම අනිවාර්ය වූවකි. එහි දී පැරණි සාහිත්‍ය තව්‍යතර ආකාරයෙන් උකහාගත යුතු ය. එකි කාර්යය සඳහා පද රචකයකුට අර්ථ සම්පන්න, භාව සම්පන්න ලෝකයක් ප්‍රතිනිර්මාණයටත් පාරම්පරික ඇළුනය ජීවිතය හා සම්පාත කරමින් නව අර්ථ විශ්‍රාශයක් ගොඩනැංවීමටත් ඔහු පරිහරණය කරන අත්හැරිය නොහැකි හැඟීම භා අද්දුකීම් කෝෂ්‍යාගාරයක් වේ ද ඒ පුරාණෝක්තිය සි. 1977 දී මෙරටට හඳුන්වාදුන් විවාත ආර්ථිකයන් සමග සමස්ත සමාජයෙහි පැතිරි ගිය ආර්ථික උඩුයටිකුරු භාවය සමාජය දැඩි ව කම්පනය කළේ ය. එකි ප්‍රවාහය කළාකරුවා යුහුසුලු ව බැඳුගැනීමත් සමග ගිතයේ සුභාවිත භාවය අභියෝගයට ලක් වය. දේශීය ජන ගිතය පදනම් කරගෙන යම් යම් පර්යේෂණ ගවේෂණයන්ට මූලධීජ සපයමින් ආ ඒ ගමන් මග බොඳ කරමින් සිංහල ගිතය ඉදිරියට යාම නැවතිණි. දැඩි වෙහෙසක් දරා කරගෙන ගිය සංගිතමය ගවේෂණයන් පසෙක ලා බටහිර යුරෝපීය රටවල ඉවත දුම් රුප් හිපොප් වැනි අවශේෂ මූල ද්‍රව්‍ය මහන් සාධිතිබරව ගොරවයෙන් වැළඳුගැනීමත් සමග අප සතු ගිත තිබානයට තිත තැබිණි. පාරම්පරික ඇළුනය පමණක් නො ව භාෂා නෙපුණුණය, සෞන්දර්යාත්මක පරිකළේපනය උකහාගත්මින් සියලු ම කළාංගයන්ට ආභාසය ලබාගත්තේ ජාතක පොතෙනි. ඒ අනුව ජාතක පොත ප්‍රමුඛ කොටගත් බුන්සිරණ, යොය්දාරාවත, ධර්මපුද්ධිකාව ආදි සම්භාව්‍ය සාහිත්‍ය කානි ද රාමාණයනය, ගාකුන්තලය, රසුව්‍යංගය ආදි භාරතීය නිර්මාණ ද ගුද්ධ වූ බයිබලය මෙන් ම මහාවංසය වැනි ද්විතීයික මූලාශය ඔස්සේ සිදු කරන ලද පර්යේෂණයේ ද සිංහල ගිත සාහිත්‍යය පුරාණෝක්ති ආභාසයෙන් පෝෂිත වූ ආකාරය ස්වරුප දෙකක් යටතේ හඳුනාගැනීමට හැකි වය. පළමු වැන්න ගේය පද මාලාවේ අන්තර්ගතය සි. දේ වැන්න පුරාණ සාහිත්‍යංගයන්හි පැවති රිද්ම ලක්ෂණවල හරපද්ධතින් කැටී කොටගත් සංගිතයූයකුගේ කාර්යභාරය වේ. ඒ අනුව නුතන ගිතය භාව පුරුණ, තර්කානුකුල ගවේෂණයකට වඩා අන්තර්ජානයට ඉඩ ලබාදෙන එමත් ම අපුරුව සංක්‍රාන්ත ජනනය කරන බැවින් පුරාණෝක්තිය ගියෙහි රුව ගුණ තේජස වඩ වඩා උත්කාෂ්ට කිරීමේ ලා විශාල මෙහෙවරක් කළ බව සනාථ වේ.

ප්‍රමුඛ පද: ගේය කාච්‍යා, පුරාණෝක්ති, භාව විශේෂනය, සුභාවිත ගිතය, සෞන්දර්යාත්මක පරිකළේපනය

<sup>1</sup> සිංහල අධ්‍යයනාංශය